



**නිකුත් කළේ** බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව  
**දිනය** 2021.06.11

## කොවිඩ්-19 ව්‍යසනයේ තෙවන ව්‍යාප්තිය හමුවේ බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම

කොවිඩ්-19 ව්‍යසනයේ තෙවන ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වල (මින් ඉදිරියට බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) ගනුදෙනුකරුවන් මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, පහත සහනයන් ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටිමින් 2021 අංක 06 දරන කොවිඩ්-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම යන චක්‍රලේඛය නිකුත් කරන ලදී.

### 1. සක්‍රීය ණය පහසුකම් සඳහා ලබා දී ඇති ණය සහන

- (අ) 2021 මැයි 15 දින වන විට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා සුදුසුකම් ලත් ණය ගනුදෙනුකරුවන් මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා, (එනම් රැකියා අහිමිවීම, ආදායම් අහිමිවීම හෝ ආදායම/වැටුප් අඩු වීම හෝ විකුණුම් අඩු වීම, ව්‍යාපාර වසා දැමීම යනාදිය) සලකා බලා බලමින් එක් එක් අවස්ථාව අනුව, ණය පහසුකම් වල මුල් ණය මුදල හෝ පොලිය හෝ එම කොටස් දෙකම හෝ 2021 අගෝස්තු 31 දක්වා කාලය තුළ අය කර ගැනීම කල් දැමීමට කටයුතු කළ යුතුය.
- (ආ) බැංකු නොවන මූල්‍ය ආයතන විසින් කල් දමන ලද කාලසීමාව සඳහා සහ කල්දමන ලද මුදල මත පමණක් 2021 මැයි 19 දින පැවති දින-364 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි අනුපාතයට සියයට 5.5 ක් (එනම් වසරකට 10.68%) එකතු කළ අගය නොඉක්මවන වාර්ෂික පොලී අනුපාතයක් අය කිරීමට හැකියාව ඇත.
- (ඇ) විකල්පයක් ලෙස, ණය ගනුදෙනුකරුවන් ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යාපාර නගා සිටුවීමේ සැලැස්මක් (Revival Plan) ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගනිමින්, දැනට පවතින ණය පහසුකම් දීර්ඝ කාලයක් සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමට බැංකු නොවන මූල්‍ය ආයතන වලට හැකියාව පවතී.

### 2. අක්‍රීය කාණ්ඩයේ ණය පහසුකම් සඳහා ලබා දී ඇති ණය සහන

- (අ) ණය ලබා ගත නැතැත්තාගේ ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යාපාර නගා සිටුවීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගනිමින් 2021 මැයි 15 දින වන විට අක්‍රීය තත්ත්වයේ පවතින ණය පහසුකම්, දීර්ඝ කාලයක් සඳහා ප්‍රතිලේඛනගත කිරීමට බැංකු නොවන මූල්‍ය ආයතන වෙත හැකියාව පවතී.
- (ආ) බැංකු නොවන මූල්‍ය ආයතන විසින් 2020 අප්‍රේල් 01 දින හෝ ඊට පසුව අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කර ඇති මෙම චක්‍රලේඛය යටතේ සුදුසුකම් දරන ණය පහසුකම් වලට අදාළව සියලුම අත්පත් කර ගැනීමේ ක්‍රියාමාර්ග 2021 අගෝස්තු 31 දක්වා අත්හිටුවිය යුතුය.

### 3. අනෙකුත් සහනයන්

- (අ) පැහැදිලිවම පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන් සඳහා 2021 ජූනි 30 දක්වා කාල සීමාව තුළ, ණය කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්) සහ වෙනත් ණය පහසුකම් සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීම අත්හිටුවීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන කටයුතු කළ යුතුය.
- (ආ) දැනට පවතින සංවරණ සීමාවන් හේතුවෙන් බලපෑමට පත් ගනුදෙනුකරුවන් විසින්, ණය ආපසු ගෙවීමේ නියමිත දිනට දින කිහිපයකින් (උපරිම වැඩි කරන දින 10 ක් දක්වා) කල් දැමීමට කරන ඕනෑම ඉල්ලීමක් සඳහා කිසිදු අමතර පොලියක් හෝ වෙනත් ගාස්තුවකින් තොරව අවස්ථාව ලබා දිය යුතුය.
- (ඇ) පවත්නා ණය පහසුකම/පහසුකම් කල් දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට ණය ගනුදෙනුකරුවන් විසින් ඔහුගේ/ඇයගේ පවත්නා ණය පහසුකම් 2021 අගෝස්තු 31 ව දින වන විට පියවා අවසන් කිරීමට ඉල්ලා සිටී නම් එවැනි පහසුකම් සඳහා කිසිදු පූර්ව පියවීමේ ගාස්තුවක් අය කිරීමෙන් වැළකී සිටීමට බැංකු නොවන මූල්‍ය ආයතන කටයුතු කළ යුතුය.
- (ඈ) බැංකු නොවන මූල්‍ය ආයතන විසින් මෙම යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ ණය අයදුම්පත්, හුදෙක් අසනුදායක ණය තොරතුරු වාර්තාවක් (CRIB) මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකිය යුතුය.

#### 4. ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය

ඉහත ණය යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ණය ගනුදෙනුකරුවන් 2021 ජූලි 15 හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කල යුතුය.

මේ සම්බන්ධයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද 2021 අංක 06 දරන චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ පහත සබැඳිය ඔස්සේ ලබා ගත හැක.

<https://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-non-banks>

තවද, මෙම චක්‍රලේඛය පිළිබඳ විචිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පිහිටුවා ඇති ඇමතුම් මධ්‍යස්ථානය හරහා 011-2477000 සහ 011-2477966 යන දුරකථන අංක මගින් ලබා ගත හැකිය.